



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1709/46 - 2011 ජුනි 09 වැනි බ්‍රහස්පතින්දා - 2011.06.09

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී.)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

මගේ අංකය : IR/22/87/2009.

මැතිං ටවුන් නිවාස යෝජනා ක්‍රමය, අංක B - 9 හි එන්. ඒ. ජයවික්‍රම මහත්මිය පත්කර ඇය වෙත මෙයින් යොමු කරනු ලැබේ.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය
(1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනත

ගාමිණී ලොකුගේ,
කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය.

4(1) වගන්තිය යටතේ නියෝගය

2011 මැයි මස 26 වැනි දින,
කොළඹ දී ය.

මෙම නියෝගය අනුබද්ධිත කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රකාශනයේ නියම කර දක්වා ඇති කාරණය පිළිබඳව,

ඩබ්. ඒ. ඩී. ඒ. ආර්. වර්ණකුල මහතා,
අංක 317, ආරච්චිවිල්ලුව,
කුරුණෑගල පාර,
පුත්තලම.

මගේ අංකය : IR/22/87/2009.

සහ

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වැනි අධිකාරය වන
කාර්මික ආරවුල් පනත (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
අංක 200, කිරුල පාර,
කොළඹ 05.

ඩබ්. ඒ. ඩී. ඒ. ආර්. වර්ණකුල මහතා,
අංක 317, ආරච්චිවිල්ලුව,
කුරුණෑගල පාර,
පුත්තලම.

සහ

අතර කාර්මික ආරවුලක් පවතින හෙයින් ද,

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය,
අංක 200, කිරුල පාර,
කොළඹ 05.

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය වන ගාමිණී ලොකුගේ වන මම 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ, ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව, එකී ආරවුල බේරුම් කිරීමෙන් සමථයකට පත් කිරීම සඳහා බේරුම්කරු වශයෙන් කොළඹ 08, මාතා පාර,

ඉහත සඳහන් පාර්ශ්වයන් අතර පවත්නා කාර්මික ආරවුලට හේතු වී ඇති කරුණ වනුයේ :

එවකට පැවති සීමාසහිත වයඹ බස් සමාගම විසින් එහි පුත්තලම ඩිපෝවේ සේවය කරමින් සිටි ඩබ්. ඒ. ඩී. ඒ. ආර්. වර්ණකුල මහතාට 2001.06.15 සිට 2001.12.17 දින දක්වා අඩ වැටුප් සහිතව වැඩ තහනම් කිරීම හේතුවෙන් ඔහුට යම් අසාධාරණයක් වූයේ ද යන්න හා අසාධාරණයක් වූයේ නම් ඔහුට කුමන සහනයක් හිමිද යන්න පිළිබඳව ද වේ.

My No. : IR/22/87/2009.

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

Mr. W. A. D. A. R. Warnakula,
No. 317, Arachchiwilluwa,
Kurunegala Road,
Puttalam.

and

Sri Lanka Transport Board,
No. 200, Kirula Road,
Colombo 05.

වී. බී. පී. කේ. විරසිංහ,
කම්කරු කොමසාරිස්.

2011 මැයි මස 09 වැනි දින,
කොළඹ,
කම්කරු කොමසාරිස් තැනගේ කාර්යාලයේ දී දින යොදන ලදී.

06-538

My No. : IR/22/87/2009.

Statement of matter in dispute The matter in dispute between the aforesaid parties is :

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

Whether any injustice was caused to Mr. W. A. D. A. R. Warnakula due to interdiction of his service for the period of 15.06.2001 upto 17.12.2001 by the then Waiamba Bus Company Ltd., while he was in service at its Puttalam Depot and if any injustice was caused, to what relief he is entitled.

Order under Section 4 (1)

V. B. P. K. WEERASINGHE,
Commissioner of Labour.

WHEREAS an Industrial Dispute in respect of the matter specified in the statement of the Commissioner of Labour which accompanies this order exists between :

Dated at the office of the Commissioner of Labour,
Colombo,
09th May, 2011.

Mr. W. A. D. A. R. Warnakula,
No. 317, Arachchiwilluwa,
Kurunegala Road,
Puttalam.

06-538

and

Sri Lanka Transport Board,
No. 200, Kirula Road,
Colombo 05.

මගේ අංකය : IR/15/18/2007.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනත

4(1) වගන්තිය යටතේ නියෝගය

Now therefore, I, Gamini Lokuge, Minister of Labour and Labour Relations do by virtue of the powers vested in me by Section 4(1) of the Industrial Disputes Act, Chapter 131 of the Legislative Enactments of Ceylon (1956 Revised Edition), as amended by Acts, Nos. 14 of 1957, 4 of 1962 and 39 of 1968 (read with Industrial Disputes - Special Provisions) (Act No. 37 of 1968) hereby appoint Mrs. N. A. Jayawickrama, No. B-9, Manning Town Housing Scheme, Matha Road, Colombo 08 to be the arbitrator and refer the aforesaid dispute to her for settlement by arbitration.

මෙම නියෝගය අනුබද්ධිත කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රකාශනයේ නියම කර දක්වා ඇති කාරණය පිළිබඳව,

ඩබ්. විජේරත්න මයා,
අංක 35/12 A, සමරකෝන් ඉඩම,
සීවලී මාවත, මෝල්පේ,
මොරටුව.

GAMINI LOKUGE,
Minister of Labour and
Labour Relations.

සහ
ජාතික ජලසම්පාදන හා ජලාපවහන
මණ්ඩලය,
තැ.පෙ. 14, ගාලු පාර,
ගල්කිස්ස.

26th May, 2011,
Colombo.

අතර කාර්මික ආරවුලක් පවතින හෙයින් ද,

My No. : IR/15/18/2007.

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය වන ගාමිණී ලොකුගේ වන මම 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ, ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව, එකී ආරවුල බේරුම් කිරීමෙන් සමථයකට පත් කිරීම සඳහා බේරුම්කරු වශයෙන් පිලියන්දල, නාමිපමුණුව, කුමුදු මාවත, අංක 89 F හි නීතිඥ සුනේත් ලොකුබෝගහවත්ත මහතා පත්කර ඔහු වෙත මෙයින් යොමු කරනු ලැබේ.

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

Order under Section 4 (1)

WHEREAS an Industrial Dispute in respect of the matter specified in the statement of the Commissioner of Labour which accompanies this order exists between :

ගාමිණී ලොකුගේ,
කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය.

Mr. W. Wijeratne,
No. 35/12 A, Samarakoon Land,
Seewali Mawatha,
Molpe - Moratuwa.

2011 මැයි මස 26 වැනි දින,
කොළඹ දී ය.

and

මගේ අංකය : IR/15/18/2007.

National Water Supply and Drainage Board,
P.O. Box 14, Galle Road,
Mount Lavinia.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වැනි අධිකාරය වන කාර්මික ආරවුල් පනත (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය)

Now therefore, I, Gamini Lokuge, Minister of Labour and Labour Relations and do by virtue of the powers vested in me by Section 4(1) of the Industrial Disputes Act, Chapter 131 of the Legislative Enactments of Ceylon (1956 Revised Edition), as amended by Acts, Nos. 14 of 1957, 4 of 1962 and 39 of 1968 (read with Industrial Disputes - Special Provisions) (Act No. 37 of 1968) hereby appoint Mr. Suneth Lokubogahawatta, Attorney-at-Law, No. 89 F, Kumudu Mawatha, Nampamunuwa, Piliyandala to be the arbitrator and refer the aforesaid dispute to him for settlement by arbitration.

ඩබ්. විජේරත්න මයා,
අංක 35/12 A, සමරකෝන් ඉඩම,
සීවලී මාවත, මෝල්පේ,
මොරටුව.

GAMINI LOKUGE,
Minister of Labour and
Labour Relations.

සහ
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය,
තැ.පෙ. 14, ගාලු පාර,
ගල්කිස්ස.

26th May, 2011,
Colombo.

ඉහත සඳහන් පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරවුලට හේතු වී පවත්නා කරුණ වනුයේ :

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 12 වන ශ්‍රේණියේ ජල මනු අලුත්වැඩියාකරු තනතුරෙහි සේවය කරමින් සිටියදී ජල මනු ආවරණ කොටස් දෙකක් සොරකම් කර එම මණ්ඩල භූමියෙන් පිටතට ගෙන යාමට තැත් කලේය යන චෝදනාව මත ඩබ්ලිව්. විජේරත්න මහතාට එරෙහිව ඔහු වෙත පමුණුවන ලැබූ දඬුවම් යුක්තිසහගතද යන්න හා යුක්තිසහගත නොවන්නේ නම් එහුට ලැබිය යුතු සහනයන් මොනවාද යන්න පිළිබඳව වේ.

My No. : IR/15/18/2007.

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

වී. බී. පී. කේ. විරසිංහ,
කම්කරු කොමසාරිස්.

Mr. W. Wijeratne,
No. 35/12 A, Samarakoon Land,
Seewali Mawatha,
Molpe - Moratuwa.

2011 මැයි මස 09 වැනි දින,
කොළඹ,
කම්කරු කොමසාරිස් තැනගේ කාර්යාලයේ දී දින යොදන ලදී.

and

National Water Supply and Drainage Board,
P.O. Box 14, Galle Road,
Mount Lavinia.

මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව, එකී ආරවුල බේරුම් කිරීමෙන් සමථයකට පත් කිරීම සඳහා බේරුම්කරු වශයෙන් බොරලැස්ගමුව, පිරිවෙන පාර, අංක 128, නීතිඥ එස්. විරිතමුල්ල මහතා පත්කර ඔහු වෙත මෙයින් යොමු කරනු ලැබේ.

Statement of matter in dispute The matter in dispute between the aforesaid parties is :

Whether the penalties imposed on the alleged stealing of two water meter caps and tying to take them out of the work place by Mr. W. Wijeratne while working in the National Water Supply and Drainage Board as a Water Meter Repairer Grade XII is justified, if not justified what relief he is entitled.

ගාමිණී ලොකුගේ,
කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය.

2011 මැයි මස 26 වැනි දින,
කොළඹ දී ය.

V. B. P. K. WEERASINGHE,
Commissioner of Labour.

මගේ අංකය : IR/10/40/2010.

Dated at the office of the Commissioner of Labour,
Colombo,
09th May, 2011.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වැනි අධිකාරය වන කාර්මික ආරවුල් පනත (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය)

06-539

එච්. එම්. ජේ. ආර්. සඳසීලි මැණිකේ
හේරත් මිය,
නො. 103, කොටිකාවත්ත,
මුල්ලේරියාව නව නගරය.

මගේ අංකය : IR/10/40/2010.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය
(1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනත

සහ

4(1) වගන්තිය යටතේ නියෝගය

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ්
ටර්මිනල්ස් ලිමිටඩ්,
නිමාව,
කොලොන්නාව.

මෙම නියෝගය අනුබද්ධිත කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රකාශනයේ නියම කර දක්වා ඇති කාරණය පිළිබඳව,

ඉහත සඳහන් පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරවුලට හේතු වී පවත්නා කරුණ වනුයේ :

එච්. එම්. ජේ. ආර්. සඳසීලි මැණිකේ
හේරත් මිය,
නො. 103, කොටිකාවත්ත,
මුල්ලේරියාව නව නගරය.

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් විසින් A - 7 ශ්‍රේණියේ විධායක සහකාර (ලේඛක) තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම මගින් උසස්වීම් ලබාදීමේදී ඒ සඳහා පෙනී සිටි B අධි ශ්‍රේණියේ ලඝු ලේඛිකා (සිංහල) එච්. එම්. ජේ. ආර්. සඳසීලි මැණිකේ හේරත් මහත්මියට එම උසස්වීම ලබා නොදීම හේතුවෙන් ඇයට යම් අසාධාරණයක් වූයේද යන්න හා අසාධාරණයක් වූයේ නම් ඇයට කුමන සහනයන් හිමිද යන්න පිළිබඳව වේ.

සහ
සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ්
ටර්මිනල්ස් ලිමිටඩ්,
නිමාව,
කොලොන්නාව.

වී. බී. පී. කේ. විරසිංහ,
කම්කරු කොමසාරිස්.

අතර කාර්මික ආරවුලක් පවතින හෙයින් ද,

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය වන ගාමිණී ලොකුගේ වන මම 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ, ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය (1956 ප්‍රතිශෝධිත

2011 මැයි මස 10 වැනි දින,
කොළඹ,
කම්කරු කොමසාරිස් තැනගේ කාර්යාලයේ දී දින යොදන ලදී.
06-540

My No. : IR/10/40/2010.

Ceylon Petroleum Storage Terminals Ltd.,
Nimawa,
Kolonnawa.

**THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF
THE LEGISLATIVE ENACTMENTS OF CEYLON
(1956 REVISED EDITION)**

Order under Section 4 (1)

WHEREAS an Industrial Dispute in respect of the matter specified in the statement of the Commissioner of Labour which accompanies this order exists between :

Mrs. H. M. J. R. Sandaseeli Menike
Herath,
No. 103, Kotikawatta,
Mulleriyawa New Town.

and

Ceylon Petroleum Storage Terminals Ltd.,
Nimawa,
Kolonnawa.

Now therefore, I, Gamini Lokuge, Minister of Labour and Labour Relations do by virtue of the powers vested in me by Section 4(1) of the Industrial Disputes Act, Chapter 131 of the Legislative Enactments of Ceylon (1956 Revised Edition), as amended by Acts, Nos. 14 of 1957, 4 of 1962 and 39 of 1968 (read with Industrial Disputes - Special Provisions) (Act No. 37 of 1968) hereby appoint Mr. S. Wirithamulla, Attorney-at-Law, No. 128, Pirivena Road, Boralesgamuwa to be the arbitrator and refer the aforesaid dispute to him for settlement by arbitration.

GAMINI LOKUGE,
Minister of Labour and
Labour Relations.

26th May, 2011,
Colombo.

My No. : IR/10/40/2010.

**THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF
THE LEGISLATIVE ENACTMENTS OF CEYLON
(1956 REVISED EDITION)**

Mrs. H. M. J. R. Sandaseeli Menike
Herath,
No. 103, Kotikawatta,
Mulleriyawa New Town.

and

Statement of matter in dispute The matter in dispute between the aforesaid parties is :

Whether any injustice was caused to Mrs. H. M. J. R. Sandaseeli Menike Herath, Stenographer (Sinhala) Super Grade 'B' who had attended the interview conducted by the Ceylon Petroleum Storage Terminals Limited for the purpose of offering promotion through interview to the post of A-7 Executive Assistant (Secretarial) due to non granting the said promotion and if any injustice was caused, to what relief she is entitled.

V. B. P. K. WEERASINGHE,
Commissioner of Labour.

Dated at the office of the Commissioner of Labour,
Colombo,
10th May, 2011.

06-540

මගේ අංකය : IR/10/96/2009.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය
(1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනත

4(1) වගන්තිය යටතේ නියෝගය

මෙම නියෝගය අනුබද්ධිත කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රකාශනයේ නියම කර දක්වා ඇති කාරණය පිළිබඳව,

ටී. එම්. පියතිලක මයා,
නො. 66, බ්ලූම්ෆීල්ඩ් වත්ත,
අලුත් මල්කඩුවාව,
කුරුණෑගල.

සහ

ලංකා විදුලිබල මණ්ඩලය,
නො. 50, ශ්‍රීමත් වික්‍රමපලම් ඒ.
ගාඩින්ස් මාවත,
කොළඹ 02.

අතර කාර්මික ආරවුලක් පවතින හෙයින් ද,

කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය වන ගාමිණී ලොකුගේ වන මම 1957 අංක 14 හා 1957 අංක 62 හා 1962 අංක 04 හා 1968 අංක 39 (1968 අංක 37 දරන කාර්මික ආරවුල් (විශේෂ ප්‍රතිපාදන) පනත සමග කියවා) දරන පනත්වලින් සංශෝධිත වූ, ලංකාවේ

ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වන පරිච්ඡේදය (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය) වන කාර්මික ආරවුල් පනතේ 4(1) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව, එකී ආරවුල බේරුම් කිරීමෙන් සමථයකට පත් කිරීම සඳහා බේරුම්කරු වශයෙන් බොරැස්ගමුව, එගොඩවත්ත, පළමු පවුමග, අංක 213 හි නීතිඥ එස්. එම්. එස්. ජයවර්ධන මහතා පත්කර ඔහු වෙත මෙයින් යොමු කරනු ලැබේ.

My No. : IR/10/96/2009.

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

Order under Section 4 (1)

ගාමිණී ලොකුගේ,
කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය.

WHEREAS an Industrial Dispute in respect of the matter specified in the statement of the Commissioner of Labour which accompanies this order exists between :

2011 මැයි මස 26 වැනි දින,
කොළඹ දී ය.

Mr. T. M. Piyathilake,
No. 66, Blum Field Watta,
Aluth Malkaduwwa,
Kurunegala.

and

Ceylon Electricity Board,
No. 50, Sir Chittampalam A. Gardiner
Mawatha,
Colombo 02.

මගේ අංකය : IR/10/96/2009.

ලංකාවේ ව්‍යවස්ථාපිත අණපනත්වල 131 වැනි අධිකාරය වන කාර්මික ආරවුල් පනත (1956 ප්‍රතිශෝධිත මුද්‍රණය)

Now therefore, I, Gamini Lokuge, Minister of Labour and Labour Relations do by virtue of the powers vested in me by Section 4(1) of the Industrial Disputes Act, Chapter 131 of the Legislative Enactments of Ceylon (1956 Revised Edition), as amended by Acts, Nos. 14 of 1957, 4 of 1962 and 39 of 1968 (read with Industrial Disputes - Special Provisions) (Act No. 37 of 1968) hereby appoint Mr. S. M. S. Jayawardena, Attorney-at-Law, No. 213, 1st Lane, Egodawatta, Boralessgamuwa to be the arbitrator and refer the aforesaid dispute to him for settlement by arbitration.

ටී. එම්. පියතිලක මයා,
නො. 66, බ්ලූම්ෆීල්ඩ් වත්ත,
අලුත් මල්කඩුවාව,
කුරුණෑගල.

සහ

ලංකා විදුලිබල මණ්ඩලය,
නො. 50, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ.
ගාඩින්ර් මාවත,
කොළඹ 02.

GAMINI LOKUGE,
Minister of Labour and
Labour Relations.

ඉහත සඳහන් පාර්ශ්වයන් අතර ඇති කාර්මික ආරවුලට හේතු වී පවත්නා කරුණ වනුයේ :

26th May, 2011,
Colombo.

ලංකා විදුලිබල මණ්ඩලයේ වාරියපොල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී තනතුරෙහි පිළිවෙලින් සේවයෙහි යොදවනු ලැබූ ටී. එම්. පියතිලක හා කේ. ජී. වික්‍රමසිංහ යන දෙදෙනා විසින් සීමාසහිත නොර්ත් වෙස්ටන් ඇපරල් (පුද්ගලික) ආයතනයට අදාලව මනු කියවීම් වැරදි ලෙස සටහන් කරනු ලැබිය යන චෝදනාව මත දෙදෙනාට විනය නියෝගයන් ක්‍රියාත්මක කිරීමේදී ටී. එම්. පියතිලක මහතාට අසාධාරණයක් වූයේ ද යන්න හා අසාධාරණයක් වූයේ නම් ඔහුට කුමන සහනයක් හිමිද යන්න පිළිබඳව වේ.

My No. : IR/10/96/2009.

THE INDUSTRIAL DISPUTES ACT, CHAPTER 131 OF THE LEGISLATIVE ENACTMENTS OF CEYLON (1956 REVISED EDITION)

ටී. බී. පී. කේ. විරසිංහ,
කම්කරු කොමසාරිස්.

Mr. T. M. Piyathilake,
No. 66, Blum Field Watta,
Aluth Malkaduwwa,
Kurunegala.

and

2011 මැයි මස 09 වැනි දින,
කොළඹ,
කම්කරු කොමසාරිස් තැනගේ කාර්යාලයේ දී දින යොදන ලදී.

Ceylon Electricity Board,
No. 50, Sir Chittampalam A. Gardiner
Mawatha,
Colombo 02.

on alleged inaccurate meter reading said to be committed by both of them related to the North Western Apparel (Pvt) Ltd., and if an injustice was caused, to what relief he is entitled.

The matter in dispute between the aforesaid parties is :

V. B. P. K. WEERASINGHE,
Commissioner of Labour.

Whether their had been any injustice caused to Mr. T. M. Piyathilake, at the time of implementing the disciplinary orders issued on him and Mr. K. G. Wickramasinghe, who held the post of Electrical Superintendent, Wariyapola Customer Service Centre of the Ceylon Electricity Board respectively

Dated at the office of the Commissioner of Labour,
Colombo,
09th May, 2011.

06-541